

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂපත්‍රය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) සභාවට ලැබිය යුතු මූලධන කර්මාන්ත ණයගැති ශේෂය වූ රු.1,325,882 ක් සමාලෝචිත වර්ෂයේ දී අනුමැතියකින් තොරව සමුච්චිත අරමුදලෙන් කපා හැරීම නිසා ණයගැති වටිනාකම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	ජර්නල් මගින් නිවැරදි කරන බව.	සටහන් කරන	කර්මාන්ත ණයගැති වටිනාකම නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) 2023 වර්ෂයේ සිට ව්‍යාපෘති වෙනුවෙන් දකුණු පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් සභාවට ලැබිය යුතු රු. 1,774,541ක මුදලක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි.	ජර්නල් මගින් නිවැරදි කරන බව.	සටහන් කරන	නිවැරදිව ගිණුම්ගත කිරීම සිදු කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ගිණුම් විෂයයන් 04 කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛනවල දැක්වෙන ශේෂයන් අතර රු.මිලියන 132.40 ක වෙනසක් විය.	ඉදිරියේ දී නිවැරදිව පෙන්වීමට කටයුතු කරන බව.	වෙනස්කම් සඳහා හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
කාල විශ්ලේෂණ හා උපලේඛන ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.මිලියන 2.19 ක් වූ ගිණුම් විෂයයන් 03 ක් සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	තොරතුරු කර ඇති බව හා කාල විශ්ලේෂණ හා උපලේඛන ලබා දීමට නිශ්චිත ලේඛනයක් කාර්යාලයේ සොයා ගැනීමට නොහැකි බව.	ඉදිරිපත් කර ඇති බව හා කාල විශ්ලේෂණ හා උපලේඛන ලබා දීමට නිශ්චිත ලේඛනයක් කාර්යාලයේ සොයා ගැනීමට නොහැකි බව.	කාල විශ්ලේෂණය හා උපලේඛන ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ දැක්වීම	අදහස්	නිර්දේශය
දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති අංක 2010/01 දරන චක්‍රලේඛයේ 5 වගන්තිය	කඩ කාමර බදු දීමේ දී සෑම ගිවිසුමක්ම වසර 03 කට වරක් යාවත්කාලීන කළ යුතු අතර, සෑම කඩ කාමරයක් සම්බන්ධයෙන් මාසික කුලිය වසර 05 කට වරක් තක්සේරු කළ යුතු වුවද, සභාව සතු කඩ කාමර 80 ක් සම්බන්ධව යොමුගත චක්‍රලේඛ විධිවිධාන අනුව කටයුතු කර නොතිබුණි.	ඉදිරියේ දී නව තක්සේරු ගාස්තු අනුව ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව.	දී නව ගාස්තු ගිවිසුම් කිරීමට කරන	වසර 5කට වරක් කඩකුලී තක්සේරුව හා වසර 03 කට වරක් බදු ගිවිසුම යාවත්කාලීන කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සභාවේ මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.40,875,260 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.34,833,092 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට හිඟය	ඇස්තමේන්තුගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට හිඟය රු.
වරිපනම් හා බදු	0.00	0.00	9,830	260,171	1,502,500	1,538,171	1,527,401	270,001
කුලී	11,833,010	11,455,600	10,147,209	5,878,934	6,631,360	6,349,958	2,659,260	4,570,543
කර්මාන්ත ව්‍යාපාර බදු	1,200,000	1,453,450	1,477,600	69,050	201,000	179,207	105,807	93,200
වෙනත් ආදායම්	65,000,000	387,799	1,840,940	1,144,855	15,384,000	13,982,055	13,192,465	2,496,248
එකතුව	78,033,010	13,296,849	13,475,579	7,353,010	23,718,860	22,049,391	17,484,933	7,429,992

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ
දැක්වීම

අදහස්

නිර්දේශය

දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ 2010 දෙසැම්බර් 27 දිනැති චක්‍රලේඛ අංක දපපා/පපාකො/2010/01 හි 05 හා 06 වන වගන්ති ප්‍රකාරව කඩ කාමර බදු දීමේ සෑම ගිවිසුමක්ම වසර 03 කට වරක් යාවත්කාලීන කළයුතු අතර, වසර 05 කට වරක් බදු මුදල සංශෝධනය කළ යුතු නමුත්, සභාවට අයත් මහවත්ත වෙළඳ සංකීර්ණයේ පැවති කඩ කාමර 16 ක් සඳහා එසේ ගිවිසුම් යාවත්කාලීන කිරීම හා බදු කුලී සංශෝධනයන් සිදුකර නොතිබුණු අතර අවසන් තක්සේරු වර්ෂය ද ඉදිරිපත් නොවුණි. තවද මෙම කඩ කාමරවලින් විගණිත දින වන විට රු.100 හා රු.80, යන වටිනාකම් වලින් කුලී අය කිරීම මත සභාවට විශාල ආදායමක් අහිමි වෙමින් පැවතුණි.

අළුත්වැඩියා කටයුතු සිදු කරන බවත් ඉදිරියේ දී නව තක්සේරු ගාස්තු අනුව කුලී අයකිරීමට කටයුතු කරන බව.

කඩ කාමර බදු ගිවිසුම වසර 03 වරක් යාවත්කාලීන කර වසර 05 කට වරක් බදු මුදල තක්සේරු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

(අ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.2.1(අ) වගන්තිය අනුව සැපයුම්කරුවකු තෝරා ගැනීමේදී සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති සැපයුම්කරු තෝරාගත යුතු වුවත්, රු.1,720,000 ක් වූ ජල මීටර මිලදී ගැනීමේදී එසේ කටයුතු නොකිරීම හේතුවෙන් රු.451,500ක් වැඩිපුර ගෙවීමට සිදු වී තිබුණි.

මීට පෙර එම ආයතනයෙන් ජල මීටර මිලදී ගෙන තිබීම සහ අමතර කොටස් ලබා ගැනීමේ හැකියාව පදනම් කරගෙන අදාළ ආයතනය තෝරා ගෙන ඇති බව.

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව මිලට ගැනීම කළ යුතු අතර සිදු වූ පාඩුව අය කර ගත යුතුය.

(ආ) බටපොල මහවත්ත බෙන්වලකන්ද ඉඩම් කැබැල්ල පවරා ගැනීමේදී රු. 880,000 ක තක්සේරු වන්දි මුදල් නොගෙවීම හේතුවෙන්, ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව විසින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අනුව රු. 880,000 වන්දි මුදලට අතිරේකව ඉඩම් කැබැල්ල රජයට අත්කර ගත් දින සිට වර්ෂයකට සියයට 07 බැගින් පොලි හා ප්‍රමාද ගාස්තු වශයෙන් රු. 1,875,017 ක් හා නීතිඥ ගාස්තු වශයෙන් රු.345,000 ක් ගෙවීමට සිදු වී තිබුණි.	අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු අනුව ගෙවීම් සිදුකර ඇති බව.	නිලධාරීන් විසින් සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු අතර, නොසැලකිලිමත්භාවය හේතුවෙන් සභාවට පාඩුවක් සිදුකර ඇත්නම් එය වගකිවයුත්තන්ගෙන් අයකර ගත යුතුය.
---	--	--

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඇහිලි සළකුණු යන්ත්‍රයේ දෘඩාංග හා මෘදුකාංග නඩත්තු කටයුතු වෙනුවෙන් වර්ෂයක් සඳහා රු. 12,800ක් ගෙවමින් පෞද්ගලික ආයතනයක් සමඟ සභාව ගිවිසුම්ගත වී තිබූ නමුත් යන්ත්‍රයේ පැමිණීම හා පිටවීමේ වේලාවල් සටහන් වීමේ පවතින දෝෂය විගණිත දිනය වූ 2025 පෙබරවාරි 10 දින දක්වාම නිවැරදි කර නොතිබුණි.	දෝෂය නිවැරදි කර දෙන ලෙස ඇහිලි සළකුණු යන්ත්‍රය මිලදී ගත් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බව.	මාසික නඩත්තු ගෙවීම් කිරීමට පෙර දෝෂ නිවැරදි කිරීම් කරවා ගත යුතුය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට සභාව සතුව ඉඩම් හා ගොඩනැගිලි 47ක් පැවතියද ඉන් 34 ක් සඳහා හිමිකම් ඔප්පු නොතිබුණි.	ඉදිරියේ දී නිවැරදි කරන බව.	සභාව සතුව ඉඩම් හා ගොඩනැගිලි සඳහා හිමිකම් ඔප්පු ලබාගැනීමට කටයුතු කළ යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවට පොදු කටයුතු සඳහා බිම් කොටස් වෙන්කර දීමේ දී ඉඩම් වෙන්දේසි ආයතන විසින් සභාවට ලිඛිත එකඟතාවය ලබා දී ඇති ඉඩම් කැබලි 18ක් ඔප්පු මගින් සභාවට පවරා ගෙන නොතිබුණි.	ඉදිරියේ දී නිවැරදි කරන බව.	ඉඩම් කැබලි ඔප්පු මගින් පවරා ගත යුතු අතර වටිනාකම ගිණුම්ගත කළ යුතුය.
(ආ) අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ජල ව්‍යාපෘති මගින් ජලය ලබාදෙන පාරිභෝගිකයින් 128 දෙනෙකුගේ ජල සැපයුම් සඳහා ජල මීටර් සවි නොකර රු.1,000 ක් බැගින් වූ ස්ථාවර ගාස්තුවක් අයකර තිබුණි.	හිඟ ජල මීටර සවි කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව.	සියළු පාරිභෝගික ඒකක සඳහා ජල මීටර් සවිකළ යුතුය.

(ඇ) 2021 වර්ෂයේදී ආරම්භ කර තිබුණු බිග්සිටි ජල ව්‍යාපෘතිය මගින් පාරිභෝගිකයින් 22 දෙනෙකු වෙත ජලය බෙදාහරිමින් පවතින නමුත්, 2024 දෙසැම්බර් 31 දින දක්වාම මෙම ව්‍යාපෘතියට අයත් කිසිදු පාරිභෝගිකයෙකුට ජල මීටර් සවිකර ගාස්තු අය කිරීමට කටයුතු කර නොතිබුණි.	ජල මීටර සවි කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව.	කඩිනමින් ජල මීටර් සවිකර ජල ගාස්තු අයකර ගත යුතුය.
---	--	--

3.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය

ප්‍රාදේශීය සභාව මගින් අනුමත කර නොතිබුණු වැඩසටහනක් වෙනුවෙන් 2022 වර්ෂයේදී සභාවේ මන්ත්‍රීවරුන් දරා තිබුණු බව සඳහන් රු.289,434 ක වියදම් සඳහා සමාලෝචිත වර්ෂයේදී සභා අරමුදලින් ගෙවීම් කර තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මුදල් කමිටු නිර්දේශ මත ගෙවීම් කළ බව.

නිර්දේශය

ප්‍රාදේශීය සභාවේ වියදම් දැරීම නීත්‍යානුකූල විය යුතු අතර එසේ නොවන වියදම් ආපසු අයකර ගත යුතුය.